

ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් (ඇපයෙන්) සීමිත සමාගම - 2016

2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ක්‍රියාකාරීත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් (ඇපයෙන්) සීමිත සමාගමේ (“සමාගම”) මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම වාර්තාව නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (“සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති”) වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ (“මණ්ඩලය”) වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාලවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීකත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) රු.6,756,341 කට අදාළ පුහුණු ආදායම් ඉන්වොයිසිපත් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. තවද, 2016 සැප්තැම්බර් 30 දක්වා සාරාංශයක් ලෙස දක්වා තිබුණු එකතුව රු.8,851,452 ක් සඳහා වන ඇතැම් ලෙජර ගිණුම් ශේෂවලට අදාළ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි. මේ අනුව, එම ශේෂවල නිවැරදිතාවය පිළිබඳව විගණනයට තහවුරු කළ නොහැකි විය.

- (ආ) 2017 වර්ෂයට අදාළ වන පරිපාලන වියදම් රු.188,804 ක් සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණි. මේ අනුව සමාලෝචිත වර්ෂයේ ලාභය මෙයට සමාන අගයකින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඇ) ඉදිරිපත් කරනු ලැබූ මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා වන බදු වියදම රු.2,699,745 ක් විය. කෙසේ වුවද, විගණනයේදී සිදුකළ බදු ගණනය කිරීම් අනුව එය රු.2,433,610 ක්ව පැවතුණි. මේ අනුව, සමාලෝචිත වර්ෂයේ බදු වියදම රු.266,135 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) ස්ථාවර වත්කම් ලේඛනය අනුව, ලී බඩු හා උපකරණ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ලැබී තිබුණු ආරම්භක ශේෂ වටිනාකම රු.58,846,836 ක් විය. එසේ වුවත්, එය මූල්‍ය ප්‍රකාශනවල රු.60,991,092 ක් ලෙස දක්වා තිබුණි. කෙසේ වුවද, රු.2,144,256 ක් වන වෙනසට හේතු විගණනයට ඉදිරිපත් නොකෙරුණි. තවද, මූල්‍ය ප්‍රකාශනවල සිදුකරනු ලැබූ වැරදි නිවැරදි කිරීම් හේතුවෙන් ලී බඩු හා උපකරණ ශේෂය තවදුරටත් රු.1,082,127 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඉ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුදල් අමාත්‍යාංශ වත්කම් අරමුදලේ වටිනාකම රු.97,736,546 ක් ලෙස දක්වා තිබුණද, එය මූල්‍ය ප්‍රකාශනවල සටහන 06 හි රු.99,900,802 ක් ලෙස දක්වා තිබුණි.
- (ඊ) ආදායම් ගණනය කිරීමේදී ඇතැම් ඉන්වොයිසිපත් සැලකිල්ලට නොගැනීම සහ පුහුණු ආදායම් වැරදි සහගත ලෙස බෙදා වෙන්කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ පුහුණු වැඩසටහන් ආදායම රු.939,194 ක් අඩුවෙන් දක්වා තිබුණි. මේ අතරතුර, පුහුණු ආදායම් දෙවරක් ගිණුම්ගත කිරීම හේතුවෙන් මෙම ආදායම රු.2,380,407 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (එ) සමාලෝචිත වර්ෂය සඳහා වන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මෙහෙයුම් කටයුතුවලින් වන මුදල් ප්‍රවාහය රු.6,527,206 කින් වැඩියෙන් දක්වා තිබුණු අතර, පෙර වර්ෂ අයිතමයන්ගේ නොගැලපීම්, ආදායම් බදු ගෙවීම්, ස්ථාවර තැන්පතු පොලී සහ පිළිවෙලින් ගෙවිය යුතු ගිණුම් හා ලැබිය යුතු ගිණුම් සහ දේපල, පිරියත හා උපකරණ සඳහා වන එකතු කිරීම් වැරදි ලෙස ගිණුම් තැබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආයෝජන කටයුතුවලින් හා මුදල් ප්‍රවාහය ඊට සමාන අගයකින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඌ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන පිරිවැටුම සහ ජාතිය ගොඩනැගීමේ බදු සහ එකතු කළ අගය තම බදු ගණනය සඳහා යොදාගත් පිරිවැටුම අතර පිළිවෙලින් රු.18,119,814 ක් සහ රු.15,288,998 ක වෙනස්කම් නිරීක්ෂණය විය. තවද, එකතු කළ අගය මත බදු ආපසු යැවීමේදී ඇතුළත් සැපයුම හා කාර්තුමය ඉන්වොයිසි සාරාංශ වටිනාකම අතර වෙනස්කම් පැවතුණි.
- (ඍ) බැංකු සනාථ කිරීම් අනුව, ස්ථාවර තැන්පතුවල වටිනාකම රු.110,914,964 ක්ව පැවතුණි. කෙසේ වුවද, රු.445,068 ක වෙනස්කද සමඟ මූල්‍ය ප්‍රකාශනවල මෙම වටිනාකම රු.110,469,896 ක් ලෙස දක්වා තිබුණි. තවද, 2016 දෙසැම්බර් 31 දිනට රු.1,658,143 ක් වන මුදල් පොතේ ශේෂය මූල්‍ය ප්‍රකාශනවලට ගෙන තිබුණේ රු.1,655,144 ක් ලෙසටය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ තත්වගණනය කළ විගණන මතය සඳහා පදනම දැක්වෙන ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් (ඇපයෙන්) සීමිත සමාගමේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (“ කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්”) අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.1.1 වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තාව

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තියේ නිගමනය පරිදි පහත ප්‍රකාශ සිදු කරමි.

- (අ) මතය සඳහා පදනම හා විෂය පථය සහ විගණනයේ සීමා කිරීම් පහත පරිදි දක්වනු ලැබේ.
- (ඈ) මාගේ මතය වනුයේ :
 - ඉහත සඳහන් (අ) සිට (ඵ) දක්වා වූ ඡේද මගින් විස්තර කර ඇති මවිසින් සෑහීමට පත්වීම සඳහා අවශ්‍යයැයි තීරණය කළ හැකි ගැලපීම්වලින් සිදුවියහැකි බලපෑම හැර,
 - විගණනය සඳහා අවශ්‍ය සියළු තොරතුරු හා පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද බවත්, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සමාගම විසින් විධිමත් ගිණුම් වාර්තා පවත්වා ඇති බව,
 - සමාගමේ මූල්‍ය ප්‍රකාශන, 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි අවශ්‍යතාවයන්ට ඉදිරිපත් කර ඇති බවත්ය.

2.2 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

එකල පැවති මිලෝදා ආයතනයට අනුයුක්තව සිටි සේවකයින්ගෙන් ලැබිය යුතු රු.210,414 ක ණය ගේෂය 2013 වර්ෂයේ සිට අය නොවී පැවතුණි.

2.3 බදු අවශ්‍යතාවයන්ට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

<u>නීති, රීති හා රෙගුලාසිවලට යොමුව</u>	<u>අනුකූල නොවීම</u>
(අ) 2006 වර්ෂයේ අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධිත) පනත (i) 25 වගන්තිය	(අ) පරිඝනක සඳහා ඉඩ දී ඇති ප්‍රාග්ධන දීමනා අනුපාතය සියයට 25 ක් වුවද, සමාගම විසින් පරිඝනක වෙනුවෙන් ප්‍රාග්ධන දීමනා ගණනය සඳහා සියයට 33 ක අනුපාතයක් භාවිතා කර තිබුණි. මේ අනුව, බදු වියදම රු.3,326,767 ක් අඩුවෙන් දක්වා තිබුණි. (ආ) පනතේ විධිවිධානවලට පටහැනිව ඉඩදිය නොහැකි

- (ii) 26 (1)(v) වගන්තිය විදේශීය ගමන් වියදම් රු.74,990 ක් සමාලෝචිත වර්ෂයේ බදු ගණනය කිරීම සඳහා ඇතුළත් කර තිබුණි. බදු ගණනය කිරීම සඳහා වන ලාභය ගැලපීමේදී වාණිජමය ප්‍රචාරණ පිරිවැයෙන් සියයට 75 ක් පමණක් ගණනය කිරීම සඳහා ඉඩදිය හැකි වුවත්, සමාලෝචිත වර්ෂයේ බදු වියදම ගණනය කිරීමේදී සම්පූර්ණ ප්‍රචාරණ වියදම වූ රු.20,800 ටම ඉඩදී තිබුණි.
- (iii) 32 වගන්තිය ව්‍යවස්ථාපිත ආදායමෙන් කිසියම් වෙළඳ හෝ ව්‍යාපාරික අලාභ සිදුවී ඇති විටෙක උපරිමය සියයට 35 ක් පමණක් අඩු කිරීමට ඉඩදිය හැකිය. එසේ වුවත්, සමාලෝචිත වර්ෂයේදී සිදුවූ රු.1,117,898 ක පාඩුව ව්‍යවස්ථාපිත ආදායමෙන් අඩුකර නොතිබුණි. මේ අනුව, බදු වගකීම් මෙම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (iv) 113 වගන්තිය 2016/17 තක්සේරු වර්ෂය සඳහා වන කාර්තුමය ස්ව-තක්සේරු ආදායම් බදු ගෙවීම් සිදු කර නොතිබුණි.
- (v) 120 වගන්තිය සමාගම විසින් එහි වාර්ෂික සේවයෝජක උපයන විට බදු ගෙවීම් (PAYE) ප්‍රකාශය 2017 අප්‍රේල් 30 දින හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබුණි.
- (ආ) 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 04 වන වගන්තිය කිසියම් කාර්තුවක් සඳහා වන ජාතිය ගොඩනැගීමේ බදු ආපසු යැවීම් සහ ගෙවීම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඊළඟ මාසයේ 20 වන දින හෝ ඊට පෙර ප්‍රේෂණය කළ යුතුය. කෙසේ වෙතත්, සමාගම මෙම අවශ්‍යතාවයට අනුව කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 26 (1 අ) වගන්තිය සහ 64 වගන්තිය සමාගම විසින් ඉඩදී ඇති නිෂ්චිත කාල සීමාව තුළ එකතු කළ අගය මත බදු (Value Added Tax) ගෙවීම් සිදු කර නොතිබූ අතර, එක් එක් කාර්තුවකට අදාල වන ගෙවීම්පත් (Paid Slip) අමුණා තැබීම සඳහා විධිමත් ගොනුගත කිරීමේ පද්ධතියක් පවත්වාගෙන ගොස් නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය රු.15,147,291 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ ලාභය රු.982,016 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.14,165,275 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. සමාලෝචිත වර්ෂයේ ආදායමේ වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

4. මෙහෙයුම් ප්‍රතිඵලය

4.1 කාර්යසාධනය

සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ (B) 2 (f) වගන්තිය අනුව, අදාළ පර්යේෂණවල නියැලීම හා පොත් සහරා, වාර්තා හා ඵ්වැනි වෙනත් ප්‍රකාශන මුද්‍රණය සමාගමේ ප්‍රධාන අරමුණු වේ. නමුත් සමාලෝචිත වර්ෂයේදී මෙම අරමුණු ඉටුකර ගැනීමට සමාගම අපොහොසත් වී තිබුණි.

4.2 හඳුනාගත් පාඩු

සමාලෝචිත වර්ෂයේ විදුලිය බිල්පත් නිරවුල් කිරීම ප්‍රමාද කිරීම හේතුකොට ගෙන සමාගමට රු.39,219 ක දඩ මුදලක් ගෙවීමට සිදු වී තිබුණි.

4.3 වංචනික ස්වරූපයේ ගනුදෙනු

සමාගමට අයත් නොවන කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් කුලියට දීමෙන් සමාලෝචිත වර්ෂයේදී රු.4,200,000 ක කුලී ආදායමක් සමාගම විසින් උපයාගෙන තිබුණි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත මෙම ආදායම ප්‍රේෂණය නොකර සමාගමේ රඳවා ගෙන තිබුණි.

4.4 නිෂ්ක්‍රීය හෝ ඌන උපයෝජිත වත්කම්

නිස් දෙනෙකුට ආසන පහසුකම් සැපයිය හැකි රැස්වීම් කාමරයක් 2014 වර්ෂයේ සිට කිසිදු කාර්යයක් සඳහා යොදවා නොගෙන නිෂ්කාර්යව පැවතුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2007 අංක 07 දරන සමාගම් පනතේ 166 (1) වගන්තිය ප්‍රකාරව සමාගම විසින් ශේෂ පත්‍ර දිනෙන් මාස 06 ක් ඇතුළත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා පිළියෙල කළ යුතු අතර 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 ඡේදය ප්‍රකාර ආයතනය විසින් කෙටුම්පත් වාර්ෂික මූල්‍ය ප්‍රකාශන මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ වුවත් සමාගම විසින් මූල්‍ය වාර්තා ඉදිරිපත් කර තිබුණේ 2017 ජුනි 01 දිනදීය.

5.2 සංයුක්ත සැලැස්ම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.1.3 ඡේදය ප්‍රකාර සමාගම විසින් අනුමත කරන ලද සංයුක්ත සැලැස්ම ඊළඟ මුදල් වර්ෂය ආරම්භ වීමට අවම වශයෙන් දින 15 කට ප්‍රථම විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, 2016 දෙසැම්බර් 31 දින දක්වාම සමාගම විසින් එය විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

5.3 අයවැය ලේඛනමය පාලනය

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.2 ඡේදය ප්‍රකාරව වාර්ෂික අයවැය සකස් කර, ඊළඟ මුදල් වර්ෂය ආරම්භ වීමට අවම වශයෙන් දින 15 කට ප්‍රථම විගණකාධිපති වෙත පිටපත් එවිය යුතු වුවත්, එලෙස සිදු කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීගේ අවධානය සඳහා කලින් කළ යොමු කරන ලදී. ප්‍රධාන ලෙජරය විධිමත් පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුවේ.